

**ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනය - 2022**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානගතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාත්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

**1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය**

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරීබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

**1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 76 ඡේදයේ අවශ්‍යතා සපුරනු නොලැබෙන වත්කම් ජංගම නොවන වත්කම් යටතේ වර්ගීකරණය කළ යුතු වුවද රු.71,145,429 ක වටිනාකම සහිත ප්‍රාග්ධන ස්වරූපයේ කෙරිගෙන යන වැඩ, අත්තිකාරම් ලෙස ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 76 වගන්තිය ප්‍රකාරව විගණනය විසින් පෙන්වාදෙන ලද අදාළ නිවැරදි කිරීම් සිදු කරනු ලබන බව.		ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත පිළිපැදිය යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 02 හි 8 ඡේදය අනුව සමාලෝචිත වර්ෂයේ ඇමතුම් තැන්පතු මත හා අරමුදල් කළමනාකරණ ගිණුමට මුදලින් ලද පොලිය රු.37,415,413 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශයට එය රු.43,648,601 ක් ලෙස	වාර්ෂික පොලී ආදායම නැවත පරීක්ෂා කර බලා විගණනය විසින් පෙන්වා දෙන ලද සංශෝධන නිවැරදි කර ගැනීමට සටහන් කර ගනිමි.		මුදල් ප්‍රවාහ යටතේ මුදලින් කළ ගෙවීම් හා ලැබීම් පමණක් ඇතුළත් කළ යුතුය.

රු.6,233,188 ක් වැඩියෙන් ද දක්වා තිබුණි.

- |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                    |                                                                                         |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------|
| <p>(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි</p> <p>(i) 49 ඡේදය අනුව දේපළ පිරිසත හා උපකරණ අයිතමයක් ප්‍රත්‍යාගණනය කිරීමේදී එම වත්කම අයත්වන දේපළ පිරිසත හා උපකරණ පන්තිය මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද ආයතනය සතු වාහන 10 කින් වාහන 7 ක් පමණක් ප්‍රත්‍යාගණනය කර තිබුණි.</p> <p>(ii) සමාලෝචිත වර්ෂය අවසානයට සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු පිරිවැය රු.221,618,704 ක් වූ දේපළ පිරිසත සහ උපකරණ දැනටමත් භාවිතයට ගනිමින් පැවතියද ඒ පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි. එසේම ශ්‍රී.ලං.රා.අ.ගි.ප්‍ර 03 ප්‍රකාරව මෙකී වත්කම්වල එලදායී ජීවිත කාලය පිළිබඳව ඇස්තමේන්තුගත දෝෂය නැවත සමාලෝචනය කර මූල්‍ය ප්‍රකාශනවල ගැලපීමට කටයුතු කර නොතිබුණි.</p> <p>(iii) 73 ඡේදය ප්‍රකාරව ආයතනය විසින් රු.3,787,086 ක පිරිවැයක් දරා සංවර්ධනය කරන ලද පාර ඉඩමේ පිරිවැයට එකතු කර තිබුණද, ක්ෂය කිරීමක් සිදු කර නොතිබුණි.</p> | <p>අළුත්වැඩියාවට පුද්ගලික සමාගමකට යොමු කර ඇති නිසා ප්‍රත්‍යාගණනය කිරීමට නොහැකි වූ බව.</p> <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 92 (ආ) වගන්තිය අනුව පෙන්වා දී ඇති අඩුපාඩු නිවැරදි කිරීමට සටහන් කර ගත් බව.</p> <p>2023 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත පිළිපැදිය යුතුය.</p> <p>-එම-</p> <p>-එම-</p> |
| <p>(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 10 හි 19 ඡේදය ප්‍රකාරව වර්ෂය තුළ ආරම්භ වී ඉදිරි ගිණුම් වර්ෂයන් දක්වා ක්‍රියාත්මක වන</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලවන පරිදි නිවැරදි කිරීමට කටයුතු කරන බව.</p>                                                                                                                                                                                                  | <p>-එම-</p>                                                                             |

පුහුණු පාඨමාලා සඳහා අයකළ ගාස්තුව අදාළ වර්ෂයන්ට වෙන් වෙන්ව හඳුනාගත යුතු වුවත්, පාඨමාලාවක් සඳහා අයකළ රු.3,268,170 ක මුළු ආදායමම සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගැනීම හේතුවෙන් රු. 3,032,170 කින් ආදායම වැඩිපුර දක්වා තිබුණි.

- |                                                                                                                                                                                                                                                                                  |                                                                                  |                                                                 |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|-----------------------------------------------------------------|
| <p>(ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 11 හි 44 සිට 49 දක්වා වූ ඡේදවලට අනුව හුවමාරු නොවන ගනුදෙනුවලින් වන අයභාරය හඳුනාගැනීම හා මැනීම සිදුකළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළ ආයතනයට ලැබී තිබුණ රු.මිලියන 40 ක ප්‍රාග්ධන ප්‍රදාන සම්බන්ධයෙන් එලෙස කටයුතු කර නොතිබුණි.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත අංක 11 ප්‍රකාරව නිවැරදි කරන බව.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත පිළිපැදිය යුතුය.</p> |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|-----------------------------------------------------------------|

**1.6 ලැබිය යුතු මුදල්**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
-----	-----	-----	-----
<p>සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පුහුණු පාඨමාලාවන් පැවැත්වීම තුළින් ලැබිය යුතු ශේෂය රු.10,601,534ක් විය. ඉන් රු.2,643,995 ක් වසර 1 -3 අතර කාලයක් ද රු.3,007,812 ක් වසර 3 ක් ඉක්මවා තිබූ ණය ශේෂයක්ද විය.එම ණය ශේෂ අයකරගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ අතර පසුගිය වර්ෂ 3 හි ණය ශේෂය ක්‍රමිකව වර්ධනය වී තිබුණි. මූල්‍ය ප්‍රකාශන අනුව පුහුණුවීම්වලින් වන ලැබිය යුතු ශේෂය සහ කේවල ශේෂ ලැයිස්තුව අතර රු.642,210 ක නොසැසදීමක් පැවතුණි.</p>	<p>පිළිතුරු ලබාදී නොමැත.</p>		<p>ලැබිය යුතු පුහුණු පාඨමාලා ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.</p>

**1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----	-----
<p>(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 සහ 2022 දෙසැම්බර් 20</p>	<p>2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ සේවා සම්පාදනය සඳහා අයකරන</p>	<p>සේවාදායකයාගේ ඉල්ලුම, අනිකුත් තරගකාරී ආයතනයන්හි මිල,</p>	<p>වකුලේඛ නියමයන්ට අනුකූල විය යුතු අතර එසේ</p>

<p>දිනැති අංක 01/2020 (ii) දරන රාජ්‍ය මුදල් වකුලේඛ</p>	<p>ගාස්තු ඉහළ නංවා නොමැති සියලුම රාජ්‍ය ආයතන වකුලේඛ ප්‍රකාරව ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කල යුතුවේ. එසේ වුවද ආයතනයේ පාඨමාලා 39 ක ගාස්තු 2019 වර්ෂයෙන් පසුවද පාඨමාලා 17 ක ගාස්තු 2017 වර්ෂයෙන් පසුවද සංශෝධනය කර නොතිබුණි.</p>	<p>පාඨමාලාව තුළ ආවරණය වන විෂය පථය, මත 2017 හා 2019 වර්ෂ වලදී පාඨමාලා ගාස්තු 4% සිට 30% අතර පරාසයක් තුළ වැඩිකර ඇත. එසේම පරීක්ෂණාගාර පරීක්ෂණ වෙනුවෙන් අයකරන ලද ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව.</p>	<p>කළ නොහැකි නම් භාණ්ඩාගාරයට යොමුකර අනුමැතිය ලබාගත යුතුය.</p>
<p>(ආ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයට සමගාමීව නිකුත් කරන ලද යහපාලනය පිළිබඳ මෙහෙයුම් අත්පොතෙහි 3.2 (i) ඡේදය</p>	<p>සේවකයන්ට ගෙවනු ලබන සියලු දීමනා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හා රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය ලබාගැනීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වුවත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබාගෙන රසායනාගාර පරීක්ෂණ දීමනාව, පාඨමාලා සම්බන්ධීකරණ දීමනාව, සහි අන්ත පාඨමාලා සඳහා කාර්යමණ්ඩල දීමනාව සහ උපදේශන දීමනාව සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.12,730,369 ක් ගෙවා තිබුණි.</p>	<p>කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කරන ලද බව.</p>	<p>සේවකයන්ට ගෙවනු ලබන සියලු දීමනා සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.</p>
<p>(ඇ) 2020 අගෝස්තු 28 දිනැති අංක 1/2020 දරන රාජ්‍ය මුදල් වකුලේඛයේ 11 ඡේදයෙන් සංශෝධිත මුදල් රෙගුලාසි 756</p>	<p>සමාලෝචිත වර්ෂයට අදාළ වත්කම්, ඉන්වෙන්ට්‍රි හා තොග ලේඛණගත භාණ්ඩ පිළිබඳව වාර්ෂිකව සමීක්ෂණය කර වාර්තා 2023 මාර්තු 31 දිනට පෙර විගණකාධිපති ඉදිරිපත් කල යුතු වුවද 2023 මැයි 15 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>වාර්ෂික සමීක්ෂණය වාර්තා සම්පූර්ණ කර පාලක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව.</p>	<p>සමීක්ෂණ කටයුතු නිසි වේලාවට කළ යුතු වීම</p>
<p>(ඈ) 2017 ජුනි 28 දිනැති අංක 01/2017 දරන වත්කම්</p>	<p>සෑම රජයේ ආයතනයක් විසින් තම ආයතනය යටතේ වන සියලුම මූල්‍ය</p>	<p>කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත 2022 වර්ෂයේ</p>	<p>සියලුම මූල්‍ය නොවන වත්කම්</p>

කළමනාකරණ වකුලේඛයේ 06 හා 10 ඡේද

නොවන වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු කොමිෂිට්ටුවේ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ රු.471,325,349 ක් වූ යටිතල පහසුකම්, යන්ත්‍ර හා උපකරණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර නොතිබුණි.

මූල්‍ය නොවන වත්කම් - ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ලබාදුන් බව.

පිළිබඳ නිවැරදි තොරතුරු කොමිෂිට්ටුවේ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

(ඉ) 2022 ජනවාරි 25 දිනැති අංක 04/2022 දරන හා 2020 ඔක්තෝබර් 02 දිනැති අංක 05/2020 දරන වත්කම් කළමනාකරණ වකුලේඛයන්හි 02(ආ) ඡේදය

අලුත්වැඩියා කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකළ යුතු වුවද , වසර 2 කට වැඩි කලක සිට නිශ්කාර්යයව පැවති ආයතනය සතු වාහන 03 ක් අලුත්වැඩියා කිරීමට විගණිත දිනය වන විටත් ක්‍රියා කර නොතිබුණි.

මිල ගණන් ලබා ගෙන තාක්ෂණික ඇගයීම් කමිටුවට හා ඉංජිනේරුවරයාට යොමු කර ඇත. ඉදිරි මාස 02 ඇතුළත මෙම වාහන 03 අළුත්වැඩියාවන් නිම කිරීමට බලාපොරොත්තු වන බව.

අලුත්වැඩියා කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකළ යුතු ය

(ඊ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 (ආ) මාර්ගෝපදේශය හා අත්සන් කරන ලද කොන්ත්‍රාත් ගිවිසුමේ 52.1 වගන්තිය

වැඩිදියුණු කිරීම, වෙනස් කිරීම කර පංති කාමරවල තත්වය ඉහල නැංවීමේ (Improvement, Modification & Upgrading of class rooms) කොන්ත්‍රාත්තුවේ කාර්යසාධන සුරක්ෂණය පිළිගත් ආයතනයකින් ලබා ගෙන කොන්ත්‍රාත්තුව අවසන් වී දින 28 ක් යන තුරුම වලංගු විය යුතු වුවද එයට පටහැනිව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමේදී බැංකුව කාර්යසාධන සුරක්ෂණය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පැවති සුරක්ෂණයේ වටිනාකමට සමාන රු.2,736,962 ක් , මුදලින් ලබාගෙන තිබුණි.

කාර්ය සාධන සුරක්ෂණයෙහි වටිනාකම දීර්ඝ කිරීමට එම ආයතනය සහ බැංකුව ප්‍රතික්ෂේප කිරීම නිසා එහි වටිනාකම වන රු.2,736,962 ක මුදල, මුදලින් ලබාගෙන කොන්ත්‍රාත්තුව නිමවනතුරු තැන්පත් කර ඇත. මිල විචලනය ගැලපීමෙන් අනතුරුව කාර්ය සාධන සුරක්ෂණයේ වටිනාකම සංශෝධනය කරන බව .

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ හා අත්සන් කරන ලද කොන්ත්‍රාත් ගිවිසුම පරිදි කටයුතු කළ යුතුය.

**1.8 මුදල් කළමනාකරණය**

**විගණන නිරීක්ෂණය**

ආයතනයේ ජංගම ගිණුමේ පවතින මුදල් ශේෂය සඳහා පොලියක් නොලැබෙන බැවින් රු.මිලියනයක් තබා ඉතිරි මුදල් එම බැංකුවේම පවත්වාගෙන යනු ලබන අරමුදල් කළමනාකරණ ගිණුමකට මාරු කිරීම 2022 ජනවාරි මස 11 දින සිට ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව එක් අරමුදල් කළමනාකරණ ගිණුමේ එක් එක් මාසයක පැවති මුදල් ශේෂයේ සාමාන්‍යය රු.මිලියන 5ක් 10 ක් අතර අවස්ථා 6 ක්ද රු. මිලියන 10 ක් මිලියන 25 ක් අතර අවස්ථා 6ක් ද වූ අතර එම ගිණුමේ මුදල් රඳවා තබා ගැනීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා පොලිය ලෙස රු.711,762ක් ලැබී තිබුණි. එසේ වුවද එම මුදල් ඇමතුම් තැන්පතු වල ආයෝජනය කලේ නම් වඩා ඵලදායී ලෙස භාවිත කළ හැකිවන බව නිරීක්ෂණය විය.

**කළමනාකාරීත්වයේ දැක්වීම**

අරමුදල් කළමනාකරණ ගිණුම නැවත සමාලෝචනය කර ඒ පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කර මෙම ගිණුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බව.

**නිර්දේශය**

මුදල් වඩා ඵලදායී ලෙස භාවිත කළ යුතුය.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 65,891,654 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.37,439,379 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.28,452,275 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ආයෝජන පොළී වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා**

**විගණන නිරීක්ෂණය**

ආයතනය විසින් පවත්වනු ලබන ඩිජිටල් සහ සහතික පත්‍ර පාඨමාලා 65 ක් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි කර ඇති අතර, ඉන් සහතික පත්‍ර පාඨමාලා 05 ක් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ඉකුත් වර්ෂවලදී ලබා ගැනීමට හැකි වී තිබුණි. එසේ වුවද, සමාලෝචිත වර්ෂය තුළ පාඨමාලා 10 ක් සඳහා NVQ සුදුසුකම ලබාගැනීමට අයදුම් කලද ප්‍රතිඵලයට සුදානම් නොමැතිබව දන්වා ප්‍රදානය කර නොතිබුණි.

**කළමනාකාරීත්වයේ දැක්වීම**

TVEC හි NCS බොහොමයක් ඇගයීම් හා ජේෂ්කර්ම ක්ෂේත්‍රයේ ඉතා පහළ මට්ටමේ රැකියා අවස්ථා සඳහා සකස් කර ඇත. SLITA මගින් පවත්වන පාඨමාලා යාවත් කාලීන බැවින් TVEC හි සම්මුතීන් වලට පාඨමාලාවන් ගැලපීමට සැලකිය යුතු කාල පරාසයක් අවශ්‍ය වන බව.

**නිර්දේශය**

පාඨමාලාවන්හි ගුණත්වය හා ඉහල පිළිගැනීම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම්කර ගත යුතුය.



3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2009 අංක 12 දරන ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතන පනතේ 04 (අ) වගන්තියෙන් ආයතනය පිහිටුවීමේ පරමාර්ථයක් ලෙස පශ්චාත් උපාධි සහ උපාධි වැඩසටහන් පැවත්වීම සඳහන් කර ඇතත්, පනතේ 05 වගන්තිය ප්‍රකාරව ආයතනයේ බලතල, කාර්ය සහ කර්තව්‍යන් හි එම පරමාර්ථය ඉටු කර ගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල සමඟ ගිවිසුම් වලට එළඹී පශ්චාත් උපාධි සහ උපාධි වැඩසටහන් පැවත්වීමට පමණක් බලතල ලබා දී තිබියදී ආයතනය ස්වාධීනව උපාධි ප්‍රදානය කිරීමේ තත්වයට පත්කිරීම වෙනුවෙන් රු.762,115 ක වියදමක් සමාලෝචිත වර්ෂයේ දරා තිබුණි.</p>	<p>ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ පනතට අනුව පශ්චාත් උපාධි වැඩසටහන්, වෙනත් විශ්ව විද්‍යාල හා ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් ඇතිකර ගෙන පවත්වාගෙන යා හැකි බවත් එසේම පනතේ ඇති බලතල අනුව උපාධි පාඨමාලා පවත්වා ගෙන යා හැකි බවත්ය. (පනතේ 05 වැනි වගන්තිය) උපාධි ප්‍රදානය කිරීමට පෙර වෙනත් කරුණු සපුරා තිබිය යුතු බැවින් දැනට එම කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කරමින් පවතී. උපාධි ප්‍රදානය කිරීමට හැකි ආයතනයක් බවට පත් වීම ආයතනයේ අරමුණුබව.</p>		<p>ආයතනය පිහිටුවීමේ පරමාර්ථයන් හා බලතල, කාර්ය සහ කර්තව්‍යන් වලට අනුකූල විය යුතුය .</p>

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>ආයතනය විසින් Banana Yarn ව්‍යාපෘතිය යටතේ කෙසෙල් පට්ටා භාවිත කර තුල් නිෂ්පාදනය කිරීම අරමුණු කරගෙන 2019 වර්ෂයේදී රු.11,962,335 කට HTHPS Dyeing යන්ත්‍රයක් මිලදීගෙන තිබුණි. එහෙත් අපේක්ෂිත පරිදි එම කටයුත්ත සාර්ථක නොවීම නිසා එම යන්ත්‍රය භාවිතයට නොගෙන පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලත් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ද නොමැති බව නිරීක්ෂණ විය.</p>	<p>ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලත් ක්‍රියාකරුවෙකු නොමැති බව</p>		<p>වත්කම් ඵලදායී ලෙස භාවිත කළ යුතුය.</p>

**4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය**

**4.1 වාර්ෂික වාර්තාව**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව මුදල් වර්ෂය අවසන් වී දින 150 ක් ඇතුළත වාර්ෂික කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවද 2020 සහ 2021 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තා 2023 මැයි 31 දින වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.</p>	<p>2019 වර්ෂයට කාර්යසාධන වාර්තාව පමණක් පාර්ලිමේන්තු සභාගත කර ඇති බව .</p>	<p>අදාළ පමණක්</p>	<p>මුදල් වර්ෂය අවසන් වී දින 150 ක් ඇතුළත වාර්ෂික කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.</p>

**4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට සමගාමීව නිකුත් කරන ලද යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ 2 පරිච්ඡේදයේ 2.3 වගන්තිය යටතේ වූ ඇමුණුම 01 පරිදි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි.</p>	<p>ආදායම් ලබාගැනීම සඳහා පමණක් පිළියෙල කර ඇති බව.</p>	<p>අදහස්</p>	<p>අරමුණු ඉටු කරගැනීමට කාලවකවානු දක්වමින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතුය.</p>